

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ (ශ්‍රී ලංකා හරිත දැනවි බිම් සංවර්ධන මධ්‍යම අධිකාරියේ) 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අධිකාරිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය අධිකාරිය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අධිකාරියේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අධිකාරියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අධිකාරියේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකවුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්වධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් ,වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අධිකාරියේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අධිකාරියේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි

විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අධිකාරියේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අධිකාරිය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 01 හි 21 (ඊ) ඡේදයට අනුව 2014/2015 වර්ෂවල අලෙවි ප්‍රවර්ධන අංශයේ සිදුවී ඇති මූල්‍ය වංචාවට අදාළ තොරතුරු ගිණුම්වල හෙළිදරව් කර නොතිබුණි.	ඉදිරි වර්ෂයේ අවසන් ගිණුමෙන් නිවැරදි කරන බව.	අවසන් රාජ්‍ය ගිණුම්කරණ ප්‍රමිතවලට අනුව කටයුතු කළ යුතුය.	අංශ
(ආ) මූල්‍ය ප්‍රකාශවල එකතුව රු.21,597,024 ක ප්‍රත්‍යාගණන අගයක් දක්වා තිබුණද, ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 හි 90 ඡේදයේ සඳහන් හෙළිදරව් කිරීම් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	ඉදිරි වර්ෂයේ අවසන් ගිණුම තුළින් නිවැරදි කරන බව.	රාජ්‍ය ගිණුම්කරණ ප්‍රමිත අනුව කටයුතු කළ යුතුය.	අංශ

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) අධිකාරිය තොග අගය කිරීමේදී ප්‍රථම ලැබීම්, ප්‍රථම නිකුත් කිරීම් (FIFO) ක්‍රමය අනුගමනය කරන නමුත් තොග ඒකක 06 ක අගය ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම් ක්‍රමය අනුව රු.16,239,408 ක් වුවත්, එම තොගය අවසන් වරට මිලදීගත් අගය මත රු.17,156,210 කට ගණනය කිරීම හේතුවෙන් තොගයේ අගය රු.916,802 කින් වැඩිවී තිබුණි.	2023 වර්ෂයේ අවසන් ගිණුම තුළින් නිවැරදි කරන බව	ගිණුම් යුතුය.	නිවැරදි කළ යුතුය.
(ආ) 2018 වර්ෂයේ නොවැම්බර් 19 හා 21 දිනවලදී ප්‍රත්‍යාගණනය කර තිබුණු, වාහන 15 ක් හා 2022 පෙබරවාරි 01 දින ප්‍රත්‍යාගණනය කර තිබුණු කෘෂිකාර්මික යෙදවුම් 07 කට අදාළව සමාලෝචිත වර්ෂයේ ක්ෂය රු.6,249,625 ක් ගිණුම් තැබීමට අමතරව ක්‍රමක්ෂය කිරීම හේතුවෙන් එම අගයට සමාන ක්‍රමක්ෂය	2023 වර්ෂයේ අවසන් ගිණුමේ නිවැරදි කරන බව.	නිවැරදිව කළ යුතුය.	ගිණුම්ගත කළ යුතුය.

ආදායමක් ගිණුම්ගත කිරීම හේතුවෙන් වර්ෂයේ අතිරික්තය වැඩියෙන් දක්වා තිබුණි.

- (ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සේවක ණය ලේඛනය අනුව අධිකාරියේ සේවකයින් 06 දෙනෙකුගේ ණය ශේෂයේ එකතුව රු.2,421,814 ක් වුවද, එය මූල්‍ය ප්‍රකාශනවල රු.2,054,639 ක් ලෙස දක්වා තිබීම මත රු.367,175 ක වෙනසක් පැවතුණි. 2023 වර්ෂයේ අවසන් නිවැරදිව ගිණුම්ගත ගිණුමේ නිවැරදි කරන බව. කල යුතුය.
- (ඈ) භාණ්ඩ සමීක්ෂණ වාර්තාවලට හා තොග උපලේඛනයට අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට කෘෂිකාර්මික මෙවලම් තොග ශේෂය රු.27,440,806 ක් වුවද, මූල්‍ය ප්‍රකාශනවල කෘෂිකර්ම මෙවලම්වල අගය රු.16,441,967 ක් ලෙස ගිණුම්ගත කර තිබීම හේතුවෙන් කෘෂිකර්ම මෙවලම්වල අගය රු.10,998,840 කින් මූල්‍ය ප්‍රකාශනවල අඩුවෙන් දක්වා තිබුණි. එසේම සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂයේ එකතුව රු.13,256,367 ක කෘෂිකාර්මික මෙවලම් නිකුත් කිරීම් ප්‍රාග්ධන වියදම් යටතේ ගිණුම්ගත කර නොතිබුණි. 2021 වර්ෂයේ මිලදී ගෙන තිබුණු කෘෂිකාර්මික යෙදවුම් තොග ගිණුමෙන් වැරදීමකින් ඉවත් කර තිබීම නිසා මෙම රු.10,998,840 ක වෙනස පවතී. තොග ඉවත් කිරීම නිසා වියදම් ලෙස ගැලපිය යුතු රු.13,256,367 ක් වියදම් ලෙස ගිණුම්ගත කර නොමැති බව. ගිණුම් ශේෂ නිවැරදි කල යුතුය.
- (ඉ) මුදල් ප්‍රවාහ ප්‍රකාශයට බලපෑමක් නොමැති ප්‍රත්‍යාගණන වාසි හා අවාසි යතුරු පැදි, පවරාදීම්, අපහරණ ක්ෂය හා කෘෂිකාර්මික යෙදවුම්වල ක්ෂය ගැලපීම් වල වාසි හා අවාසි එකතුව රු.25,208,334 ක් දේපල පිරියත හා උපකරණවල වසර තුළ සිදුවී තිබුණු මුදල් ප්‍රවාහය ගලපා එහි ශුද්ධ අගය රු.19,598,834 ක් මුදල් ප්‍රවාහයක් ලෙස ආයෝජන ක්‍රියාකාරකම් යටතේ දක්වා තිබුණි. 2023 වර්ෂයේ අවසන් ගිණුම ගිණුම් නිවැරදි කල තුළින් නිවැරදි කරන බව. යුතුය.
- (ඊ) 2018 වර්ෂයේ නොවැම්බර් 19 දින ප්‍රත්‍යාගණනය කර තිබූ වාහන 04 ක් එහි ජීව කාලය අනුව සමාලෝචිත වර්ෂයේ නොවැම්බර් 19 දින ක්ෂය කර අවසන් විය යුතු බැවින් සමාලෝචිත වර්ෂයේ මාස 11 කට රු.5,469,588 ක් ක්ෂය කළයුතු වුවද, ආයතනය විසින් සමාලෝචිත වර්ෂය සඳහා රු.6,200,000 ක් ක්ෂය කර තිබුණි. මෙම වරද නිවැරදි කිරීම යනුවෙන් දක්වා දෝෂ සහගතව ජ'නල් අංක 99 න් මුළු ක්ෂය ප්‍රමාණය ඉක්මවූ එකතුව රු.6,312,084 ක ක්ෂය ප්‍රමාණයක් ගිණුම්වලින් කපාහැර තිබුණි. මේ හේතුවෙන් වර්ෂයට අදාළ ක්ෂය රු.5,469,588 ක් හා වැඩිපුර කපාහැර තිබුණු රු.112,384 ක් ඇතුළුව රු.5,581,972 2023 වර්ෂයේ අවසන් ගිණුම ක්ෂය නිවැරදිව තුළින් නිවැරදි කරන බව. ගිණුම්ගත කල යුතුය.

කින් වර්ෂයේ වියදම මූල්‍ය ප්‍රකාශනවල අඩුවෙන් දක්වා තිබුණි.

1.5.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂය	මුදල	නොසැපයූ සාක්ෂි	විගණන කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ජංගම වගකීම්	4,106,799	උප ලේඛන කිරීමේ ලිපි	තහවුරු අදහස් දක්වා නොමැත.	ලේඛන උපලේඛන හා ශේෂ සනාථ කිරීම් ඉදිරිපත් කළ යුතුය.
(ආ) හිමිකම්	994,184	පවත්වා අවශ්‍යතාවය	ගැනීමේ අදහස් දක්වා නොමැත.	ලේඛන උපලේඛන හා ශේෂ සනාථ කිරීම් ඉදිරිපත් කළ යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම් ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ජංගම නොවන වත්කම් තුළ දක්වා තිබුණු වසර 02 සිට වසර 42 න් අතර කාලයක සිට පැවත එන වෙළඳ හා වෙනත් ලැබිය යුතු රු.5,561,575 ක ගිණුම් ශේෂ 04 ක් අයකරගෙන නොතිබුණි.	දිගු කලක සිට ලැබිය යුතු කපා හැරීමටත් ණය හා පොලී පිළිබඳව නෛතික ක්‍රියාමාර්ග ගැනීමටත් අනිකුත් ශේෂ අයකර ගැනීමට කමිටුවක් පත්කර ඇති බව.	ලැබිය යුතු මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 396 (ඇ)	නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොකළ කාලය ඉකුත් වූ රු.1,455,904 ක වෙක්පත් 130 ක් සම්බන්ධයෙන් කටයුතු කර නොතිබුණි.	මාස 06 ඉක්මවූ වෙක්පත් කවරේදැයි නිශ්චිතවම නොහැකි බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.15,279,737 අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.18,878,424 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.3,598,687 ක පිරිහීමක්

නිරීක්ෂණය විය. මෙම පිරිහීමට පල්ලේකැලේ ගොවිපලෙහි අලාභය ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂය තුළ රජයේ ප්‍රතිපාදන රු.189,790,000 ක් ලැබී තිබුණු අතර, ඉන් රු.177,901,203 ක් වැයකර රු.11,888,797 ක් ඉතිරිකර තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් අතිරික්තය රු. 15,279,737 ක් වූ අතර, ඉන් සියයට 78 ක්ම රජයේ ප්‍රතිපාදන ඉතිරි කිරීමවලින් සමන්විතවී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් නිර්දේශය දැක්වීම

සමාලෝචිත වර්ෂය තුළ අධිකාරියට අයත් පල්ලේකැලේ ගොවිපලේ රු.7,187,961 ක් හා කොත්මලේ ගොවිපලේ රු.994,271 ක අලාභ ලබා තිබුණු අතර, විකුණුම් ආදායම ඉක්මවා මෙහෙයුම් වියදම් ඉහළ යාම, සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් උපයෝජනය නොකිරීම හා අපනයන් පැවතීම හේතුවෙන් මෙසේ ගොවිපලවල් අලාභ ලැබීමට හේතු වී තිබුණි. මෙම අලාභ මහහරවා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

අදහස් දක්වා නොමැත.

ආදායම් හා වියදම් සැලසුම් සහගතව කළමනාකරණය කර අලාභ මග හරවා ගත යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) සීමාසහිත හදබිම සමුපකාර සමිතිය විසින් ශ්‍රී ලංකා හදබිම අධිකාරියට අයත් අලෙවි ඒකකයෙහි භාවිතා කරමින් තිබුණු වටිනාකම තක්සේරු නොකළ මේස, පුටු, රාක්ක, පරිගණක හා එකතු කිරීමේ යන්ත්‍ර හා අලෙවි කටයුතු සඳහා භාවිතා කළ අනෙකුත් උපකරණ ඇතුළු භාණ්ඩ ඒකක 204 ක් 2019 පෙබරවාරි 01 දින සිට අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව සිය භාරයට ගෙන භාවිතා කරනු ලබන නමුත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව එම භාණ්ඩ පැවරීම සඳහා අධිකාරියේ පාලක මණ්ඩලයේ අනුමැතියක් ලැබී නොතිබුණි. තවද ගැටලේ සහ වැලිගම පිහිටි අලෙවි ගොඩනැගිලි පරිශ්‍රද සමුපකාර සංගමය විසින් භාවිතයට ගෙන තිබෙන නමුත් ඒ සඳහාද අධිකාරියේ පාලක මණ්ඩලයේ අනුමැතියක් ලැබී නොතිබුණි.

මේ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසීම් කර ඇති බව.

අමාත්‍ය මණ්ඩල තීරණ අනුව කටයුතු කළ යුතුය.

- | | | |
|--|--|--|
| <p>(ආ) වරාපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක 2017 වර්ෂයේ රු.4,464,521 ක් වැයකර අලෙවි සැලකිල්ලට ආරම්භ කිරීම සඳහා ගොඩනැගිල්ලක් ඉදිකර භාවිතයට නොගෙන තිබියදී සමාලෝචිත වර්ෂයේ සැප්තැම්බර් 24 දින එහි අලෙවිසැලක් ආරම්භ කර තිබුණි. ඒ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර නොතිබුණු අතර, සමාලෝචිත වර්ෂයේ රු.2,100,000 ක් හා 2023 වර්ෂයේ රු.900,000 ක මුදලක් අධිකාරිය විසින් ණය පදනම මත ලබාදී තිබුණි. එසේ වුවද, ප්‍රමාණවත් අධීක්ෂණයක් නොමැතිවීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට අලෙවිසැලේ රු.508,137ක අලාභයක් සිදුව තිබුණි.</p> | <p>වරාපිටිය අලෙවිසැලේ රු.2,239,491 ක ස්ථාවර වත්කම් අධිකාරිය සතුව පවතින බව.</p> | <p>සක්‍යතා අධ්‍යයනයක් සිදුකර සැලසුම් සහගතව මනා අධීක්ෂණයකින් යුතුව අරමුණුගත කාර්යය ඉටුකල යුතුය.</p> |
| <p>(ඇ) ගන්නෝරුවේ පිහිටි අධිකාරියේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල සහිත රු.ඩී 01 පර්චස් 28.1 ක ඉඩම හා අක්කර 05 ක කොන්මලේ ගොවිපල ඉඩම අධිකාරියට පවරා ගෙන නොතිබුණි.</p> | <p>අදහස් දක්වා නොමැත.</p> | <p>ඉඩම් පවරාගැනීමට කටයුතු කළ යුතුය.</p> |